

**මොරටුව විශ්වවිද්‍යාලය - 2014**

මොරටුව විශ්වවිද්‍යාලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107 (5) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උපවගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්ත්වගණනය කළ මතය**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට මොරටුව විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**2.2.1 ගිණුම්කරණ අඩුපාඩු**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශුද්ධ වටිනාකම ශුන්‍ය වූ දැනට භාවිතා කරනු ලබන පිරිවැය රු.1,909,737,772 ක් වූ දේපල පිරියත උපකරණවල සාධාරණ අගය පිළිබිඹු නොවන බැවින් එම වත්කම් ප්‍රත්‍යාගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) රාජ්‍ය ප්‍රදාන හඳුනා ගැනීමේදී එය ලැබෙන බවට සාධාරණ තහවුරුවක් ලබාගන්නා තෙක් එය හඳුනාගැනීම නොකළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා ඇති ලැබිය යුතු රාජ්‍ය ප්‍රදාන රු.63,255,708 ක වටිනාකම සම්බන්ධව එය ඉදිරියේදී ලැබෙන බවට තහවුරු කර නොතිබියදී ලැබිය යුතු රාජ්‍ය ප්‍රදාන ලෙස ගිණුම්වල දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂය දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ දක්වා ඇති රු.95,445,504 ක උපවිත වියදම් තුළ රු.18,574,998 ක අධිවෙන්කිරීමක් විය.

**2.2.2 විගණනය සඳහා සාක්ෂි නොවීම**

2012 වර්ෂයේ සිට පැවත එන රු.1,793,700 ක් වූ හඳුනා නොගත් ලැබිය යුතු ශේෂය මහපොළ හා ශිෂ්‍යාධාර ලෙස වර්ගීකරණය කර තිබුණද එම ශේෂයට අදාල උපලේඛණ විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

**2.3 ලැබිය යුතු ගිණුම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගිවිසුම් හා බැඳුම්කර කඩකිරීම  
 ගිවිසුම් හා බැඳුම්කර කඩකළ ආචාර්යවරුන් 08 දෙනෙකුගෙන් අයවිය යුතු රු.14,279,404 ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් හෝ ඇපකරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ අතර ඔවුන්ට එරෙහිව මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. මෙම නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයවිය යුතු ගිවිසුම් හා බැඳුම්කර වටිනාකම රු. 5,108,114 ක් වසර 10 ඉක්මවා තිබුණි.
- (ආ) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ගෘහස්ථ ක්‍රීඩාපිටියක් ඉදිකිරීමට වූ එකඟතාව මත විශ්වවිද්‍යාල අරමුදලින් රු.4,435,700 ක් වැයකර තිබූ අතර ක්‍රීඩා පිටිය ඉදිකිරීම නිමකර වර්ෂ 07 ක් ගතවී තිබුණද වැයකළ මුදල් සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් ප්‍රතිපූර්ණය කර නොතිබුණි.

(ඇ) සේවය අතහැරගිය නිලධාරීන් 09 දෙනෙකුගෙන් අයවිය යුතු රු.523,588 ක ආපදා ණය මේ දක්වා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් අයකරගෙන නොතිබුණි. ඉන් නිලධාරීන් 06 දෙනෙකුගෙන් අයවිය යුතු රු.245,490 ක් වසර 05 ඉක්මවා තිබුණි.

**2.4 නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

---

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය කරනු ලැබේ.

නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
(අ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 99 වැනි වගන්තිය	උසස් අධ්‍යාපන ආයතන මගින් කුමන ප්‍රභවයකින් හෝ අත්කරගනු ලැබූවා වූ සියළු මුදල් විශ්වවිද්‍යාල අරමුදලට බැර කළයුතු වුවත්, උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශිෂ්‍යයින්ගෙන් ලබාගෙන තිබූ රු.4,712,538 සහ යෝග්‍යතා පරීක්ෂණ ආදායම් රු.3,461,153 ක් විශ්වවිද්‍යාල අරමුදලට බැර කිරීමකින් තොරව ගෙවිය යුතු ගිණුම් යටතේ දක්වා තිබුණි.
(ආ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3.1 වගන්තිය	අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම තහවුරු කර ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂය සඳහා රු.616,318,952 ක වැටුප් හා දීමනා ගෙවා තිබුණි.

**2.5 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු**

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 99 වැනි වගන්තිය සහ 2003 පෙබරවාරි 24 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිගේ අංක යූජීසී/එල්/පීඒ/2002 දරන ලිපිය අනුව උසස් අධ්‍යාපන ආයතන කුමන ප්‍රභවයකින් හෝ උපයනු ලබන සියළු ආදායම් එම ආයතනයේ අරමුදලට බැර කළයුතු බව නියම කර තිබුණද සමාලෝචිත වර්ෂය තුළදී විශ්වවිද්‍යාලය විසින් උපයන ලද බාහිර පාඨමාලා හා යෝග්‍යතා පරීක්ෂණ ආදායමින් රු.6,066,432 ක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සේවකයන් අතර බෙදා දී තිබුණි. මෙසේ ගෙවීම සඳහා උපදේශක සේවා භාරගැනීම සඳහා වූ රාජ්‍ය මුදල් අංක 380 වක්‍රලේඛය වැරදි සහගත ලෙස අර්ථකථනය කර තිබුණි.
- (ආ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ අරමුණුවලට පටහැනි ලෙස හා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය තුළ උපදේශක සේවා සැපයීම සඳහා පිහිටුවා ඇති පෞද්ගලික සමාගමකට තොරතුරු තාක්ෂණ බාහිර පාඨමාලාවේ (BIT) ආදායමින් රු.2,861,689 ක් කළමනාකරණ ගාස්තු වශයෙන් ගෙවීම් කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.241,609,866 ක උනන්දුවකින් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.190,252,999 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.51,356,867 කින් පිරිහී තිබුණි. සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වියදම් සඳහා ලැබුණු රජයේ ප්‍රදාන රු.234,097,000 කින් වැඩිවී තිබුණද කාර්ය මණ්ඩල පාරිශ්‍රමික රු.171,804,898 කින් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් රු.60,178,053 කින් වැඩිවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය

- (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 1995 ජූලි 14 දිනැති අංක 636 දරන චක්‍රලේඛය අනුව විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විභාගයන් පවත්වා මාස 03 ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කළයුතු වුවද, සමාලෝචිත වර්ෂයේ පැවැත්වූ විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම මාස 03 ඉක්මවා ප්‍රමාද වූ අවස්ථා 30 ක් නිරීක්ෂණය විය.
- (ii) ඇතැම් උපාධි පාඨමාලාවල පළමු වාරයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ගතකර ඇති කාලය එම පාඨමාලාවට අදාල දෙවන වාරයේ විභාගය පැවැත්වූ දිනයෙන් පසු දිනයක් දක්වාම ප්‍රමාද වූ අවස්ථා 08 ක් නිරීක්ෂණය කෙරුණි.

(ආ) විශ්වවිද්‍යාලය නාගරික සංවර්ධන අධිකාරියේ කල්බදු ගිවිසුමක් යටතේ අත්පත්කරගෙන තිබූ ඉඩමට අදාල කල්බදු ගිවිසුමේ වගන්ති ප්‍රකාරව ගිවිසුමට එළඹී දිනයේ සිට එනම් 2009 ඔක්තෝබර් 14 දින සිට වසර 02 ක් තුළ එම සංවර්ධන කටයුතු සිදුකර අවසන් කළ යුතුව තිබුණද 2015 මැයි 26 දින වනවිටත් එකී කටයුතු අවසන් කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) විශ්වවිද්‍යාලයට නීත්‍යානුකූල අයිතිය ඇති දේපල 05 ක වරිපනම් බදු විශ්වවිද්‍යාලය නමින් ගෙවීම කළයුතු වුවත්, වර්ෂ කිහිපයක සිටම පෙර අයිතිකරුගේ නමින් වරිපනම් බදු ගෙවීම සිදුකර තිබුණි.

4.2 අරමුදල් උනන්දුව උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාලය වෙත ලද ප්‍රදානවලින් පිහිටුවා ඇති රු.7,115,043 ක් වූ අරමුදල් 38 කින් කිසිදු ශිෂ්‍යත්වයක් පසුගිය වසර 05 තුළ පිරිනැමීමට කටයුතු කර නොතිබුණු අතර රු.10,898,398 ක් වූ ශිෂ්‍යත්ව අරමුදල් 56 ක් සමාලෝචිත වර්ෂය තුළදී ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතුණි.

(ආ) පරිත්‍යාග වශයෙන් විශ්වවිද්‍යාලය වෙත ලැබී තිබූ රු.4,438,563 ක් වූ අරමුදල් 05 ක්ද, එකතුව රු.4,140,653 ක් වූ පාඨමාලා සංවර්ධන අරමුදල් 10 ක් සහ එකතුව රු.5,997,230 ක් වූ දෙපාර්තමේන්තු අරමුදල් 20ක් වසර 01 සිට වසර 05 ක කාලයක් තුළ අක්‍රියව පැවතුණි.

**4.3 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්**

පොත් අගය රු.260,843,500 ක් වූ විශ්වවිද්‍යාලය පිහිටි අක්කර 55 ක පමණ ඉඩම විගණන දිනය වූ 2015 ජූනි 06 දින දක්වාම විශ්වවිද්‍යාලය වෙත පවරාගැනීමට කටයුතු කර නොතිබුණි.

**4.4 කාර්යමණ්ඩල පරිපාලනය**

2014 දෙසැම්බර් 31 දිනට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 232 ක්ද අනෙකුත් කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 85 ක් ද පැවතුණි.

**5. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය**

**5.1 ක්‍රියාකාරී සැලැස්ම**

සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ආරම්භ කිරීමට අපේක්ෂා කරන ලද පශ්චාත් උපාධි පාඨමාලා 03 ක් පැවැත්වීමට කටයුතු කර නොතිබුණි.

**6. පද්ධති හා පාලනයන්**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ණය හා අත්තිකාරම් පාලනය
- (ආ) පශ්චාත් උපාධි පාඨමාලා ආදායම්
- (ඇ) ගිණුම්කරණය
- (ඈ) ගිවිසුම් කඩකිරීම
- (ඉ) කාර්ය මණ්ඩල පරිපාලනය
- (ඊ) අයවැය පාලනය
- (උ) වාහන උපයෝජනය